



**දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව**  
**வாழ்வின்எழுச்சி அபிவிருத்தி திணைக்களம்**  
**Department of Divineguma Development**

4වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.  
 4வதுமாடி, செத்திரிபாய பத்தரமுல்ல  
 4<sup>th</sup>floor, Sethsiripaya ,Battaramulla

මගේ අංකය } DDD/HO/MF/  
 எனதுஇல } .....  
 My No }  
 ඔබේ අංකය }  
 உமது இல } .....  
 Your No }  
 දිනය } 2016.08.31  
 திகதி } .....  
 Date }

දිවිනැගුම ප්‍රජාමූල බැංකු වකුලේඛ දි/ප්‍ර/බැ/2016-04ට දෙවන සංශෝධනය

**දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා හඳුන්වා දෙන විශේෂිත සේවක ණය යෝජනා ක්‍රමය**


දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු අංශය විසින් නිකුත් කල දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා හඳුන්වා දෙන ලද විශේෂිත සේවක ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් මතු වූ ගැටළු සඳහා පහත සඳහන් සංශෝධන ඉදිරිපත් කෙරේ.

1. ඇපකරුවකු ණයකරුවකු වන අවස්ථාවකදී ඔහුගේ/ ඇයගේ ණය මුදල ගණනය කිරීමේදී ඇප වන ලද ණය වාරික මුදලට අමතරව ඔහු/ ඇය ඉල්ලුම් කරන ණය මුදලේ වාරික මුදලද මාසික දළ වැටුපේ 40% තුල ආවරණය විය යුතුය. එම සීමාව තුල ඉල්ලුම් කරන ණය මුදලින් ආවරණය වන කොටස දක්වා ණය මුදල ලබා ගත හැකිය.
2. 2016.05.01 දිනැති දි/ප්‍ර/බැ.2016 – 04 අංක දරණ දිවිනැගුම ප්‍රජාමූල බැංකු වකුලේඛයේ 5.1 වගන්තිය යටතේ දක්වා ඇති ඇප සුරැකුම් නැවත වලංගු කෙරේ. එම ඇප සුරැකුම් යටතේ 2016.06.20 දිනැති පළමු සංශෝධනයෙහි 03 වගන්තිය ක්‍රියාත්මක කෙරේ.
3. වකුලේඛය යටතේ ඇප කරුවකු ඉදිරිපත් කල නොහැකි අවස්ථාවක ණයකරු/ කලත්‍රයා සතු නිශ්චල දේපලක් ඇප සුරැකුමක් ලෙස තබා, ණය ඉල්ලුම් කල හැකිය.

දේපල ඇප ඉදිරිපත් කිරීමේදී නිශ්චල දේපලෙහි නෛතික උකස හා හිමිකම් රක්ෂණය, දේපලෙහි තක්සේරු වාර්තාව (ණය මුදලෙහි වටිනාකම ඉක්මවිය යුතුය), විච්චේඛා සහතිකය, නොපවරවා ගැනීමේ සහතිකය, දේපල පිළිබඳ හිමිකම් වාර්තාව ලබාගත යුතුය. පිලිගත් නීතිඥවරයෙකු ලවා අධ්‍යක්ෂ ජනරාල්, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නමට උකස් ඔප්පුවකින් පැවරුම්කල යුතුය.

4. 2016/04ට පළමු සංශෝධනයේ 4 කරුණ අවලංගු කරන අතර, මේ සමඟ අමුණා ඇති ඇමුණුම 02 යටතේ දක්වා ඇති ගිවිසිනාව හා ඇමුණුම 07 යටතේ දක්වා ඇති ඇප බැඳුම්කරය සම්පූර්ණ කර ලබාගත යුතුය.

5. ඉහත කොන්දේසි විශේෂිත සේවක ණය වක්‍රලේඛය නිකුත් කල දින සිට වලංගු වන පරිදි ක්‍රියාත්මක කිරීමට සහ වක්‍රලේඛයේ හා පළමු සංශෝධනයේ අනෙකුත් කොන්දේසි වෙනස් නොවේ. ඒ අනුව මෙතෙක් ණය ලබාගත් නිලධාරීන්ද අදාල කොන්දේසි සපුරාලිය යුතුය.

  
සුනන්දා පියසීලි,  
අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය).

අත්සන් කලේ :- වන්දා වික්‍රමසිංහ,  
අධ්‍යක්ෂ ජනරාල්.